

**SUPPLEMENT**

TO

**The Ceylon Government Gazette,**

**PART III.**

**FRIDAY, JULY 17, 1903.**

**NOTICE UNDER THE WASTE LANDS ORDINANCES, 1897, 1899, AND 1900.**

**TAKE** notice, that unless within three months from the 30th day of July, 1903, the persons, if any, who claim any interest in the land hereinafter mentioned, make claim in person or in writing to the said land or to some interest therein to the Assistant Government Agent of the Kegalla District at the Kegalla Kachcheri:

Such Assistant Government Agent, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said land, as to which no claim has been made, is the property of the Crown.

C. S. VAUGHAN,  
Assistant Government Agent.

*Description of the Land referred to.*

A block of land comprising lots 2,780 and 2,781 on preliminary plan 995 called Kalugalamukalana, in extent 63 acres and 20 perches, situated in the villages Doranuwa and Galpata in Dehigampal korale of Three Korales, in the Kegalla District, as described in the annexed plan, and bounded as follows: north by Etikehelwarawehena claimed by D. Vitanage Punchirala, Petigetenna claimed by V. Dingi Appu, Horagalhena (P.P. 995, 2,782) claimed by K. Juan Appu and others; east by Galapallehena (P.P. 995, 2,783) claimed by K. Juan Appu and others, T. P. 67,511 temple land; south by a portion of temple land T. P. 67,511, Tennapitahena claimed by V. Punchirala; west by Alubogahahena claimed by Ehalavitnane and others, Alubogahahena claimed by M. Banda Punchirala, Rillamullehena claimed by D. V. Punchirala, Arambehena claimed by D. V. Geewathami.

**වෛ 1903 ක්වූ ජූලි මස 30 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුලතදී මෙහි පහත දක්වන ඉඩමට හෝ එහි ස්වකීයකරුවන් හෝ අයිතිකරුවන් තිබෙනවාය කියන යම් අයෙක් ඇත්නම් ඒ අය විසින් කැමැත්තෙන් කම්මරියට ඇවිත් කැමැත්ත දැක්වූ දිස්ත්‍රික්කයේ උපද්විපත්තලයන්ගෙන් ඉදිරිපිට පෙනෙන්නට හෝ ලියවිල්ලකින් එක් ඉඩමට හෝ එහි කොටසකට අයිතිකරු පෙන්වාසිටින්නට නොයදනොත් එකී උපද්විපත්තලයන්ගෙන් වෛ 1897, 1899 සහ 1900 යන මුද්‍රිත සම්බන්ධ ආඥාපනත්වලින් ලැබී තිබෙන බලපූලවත්කම්වල ප්‍රකාරයට, අයිතිකරු කියා නොසිටිය ඒ ඉඩම රජයන්තක ඉඩමක් බව උත්තරයේ අත්සන ඇති ලියවිල්ලකින් එලියරුවා කරන බව මෙහි දැනගත යුතුයි.**

සී. ඇස්. වෝගන්,  
ආණ්ඩුවේ උපද්විපත්ත මූලික.

**කියන්නේ මේ ඉඩම ගැනයි.**


කැමැත්ත දැක්වූ දිස්ත්‍රික්කයට අයිති කොටුතුටු දෙකිගමපල්කොරලේ දොරනුව පහ ගල්පාන යන ගමවල පිහිටි මීට අමුණාස්ස හතරක සිතියමේ පෙනීගෙන නොමැති 995 මුල් සිතියමට අඩංගු අක්කර 63 ක්වූ පර්ච්ස් 20ක් විසාලකම ඇති කළුගලමුකලාන කියන නොමැති 2,780 සහ 2,781 බිම්කම්, ඊට මායිම්—උතුරට සී. විතාගේ පුත්තලයට අයිති ඇ.විකෙහෙල්වරුවේ හේනද, වි. සී.කිආප්පට අයිති පෙතිගේ හේනද, කේ. පුත්තලය සහ තවත් අයටත් අයති (මු. සී. 995, 2,782) ගොරගල්හේනද; නැගෙනහිරට කේ. පුත්තලය සහ තවත් අයටත් අයති (මු. සී. 995, 2,783) ගලපල්ලේහේනද, නොමැති 67,511 පිඬුරකරදූසියේ පෙනීගෙන දේවාලසන්තක ඉඩමද; දකුණට නොමැති 67,511 පිඬුරකරදූසියේ පෙනීගෙන දේවාල සන්තක ඉඩමෙන් කොටසක්ද, වි. පුත්තලයට අයිති නැනනට්ටෙහේනද; වස්තුවරුට ඉහලවිතානගෙ සහ තවත් අයටත් අයති අළුවෝගහේනද, ඇම. වන්ඩා පුත්තලයට අයිති අළුවෝගහේනද, සී. වි. පුත්තලයට අයිති රිලාමුල්ලේහේනද, සී. වි. ජීවත්තාමිට අයිති අරඹිහේනද.

මෙහිවල විස්තර සොලවායීමට කාණ්ඩයේ ඉතම උදාහරණවලට කොටුගොනු කරනු ලැබ ඇත. ඉහත දැක්වූ දේවාල සන්තක ඉඩමට අයිතිකරුවන්ගේ නම අහසින් පෙනී යයි. 1903 වූ මුල් 30 වැනි දිනට පෙර ඉහත දැක්වූ දේවාල සන්තක ඉඩමට අයිතිකරුවන්ගේ නම අහසින් පෙනී යයි. මෙහි දැක්වූ දේවාල සන්තක ඉඩමට අයිතිකරුවන්ගේ නම අහසින් පෙනී යයි. 1903 වූ මුල් 30 වැනි දිනට පෙර ඉහත දැක්වූ දේවාල සන්තක ඉඩමට අයිතිකරුවන්ගේ නම අහසින් පෙනී යයි. මෙහි දැක්වූ දේවාල සන්තක ඉඩමට අයිතිකරුවන්ගේ නම අහසින් පෙනී යයි. 1903 වූ මුල් 30 වැනි දිනට පෙර ඉහත දැක්වූ දේවාල සන්තක ඉඩමට අයිතිකරුවන්ගේ නම අහසින් පෙනී යයි.

ඒ. ආ. වොගන්,  
උපද්විපත්ත මූලික.

சொல்லப்பட்ட காணியின் விவரம்.

கேகாலை மூலதிரிகைச்சேர்ந்த மூன்று கோறையின் டெகிகம்பல கோறையைச்சேர்ந்த டோறனுவாவும் கல் பத்த கிராமங்களிலுள்ளதாகிய 63 ஏக்கர் 20 பேட்சஸ் விசாலமுள்ள சுலுகல்முகலான வென்றழைக்கப்படும் பிறிவினறி பிரான் 995 ல் குறித்த 2,780 ம் 2,781 ம் கண்டங்கள் சேர்ந்ததாகிய ஒரு துண்டுத் தரை, எல்லைகளாவன : வடக்கு-டி. விதானகே புஞ்சிறுளை உரித்துச்சொல்லும் எற்றிகெகல்வறவேளன, வி. மங்கிடிப்பு உரித்துச்சொல்லும் பெற்றிகெகெறன்ன, கே. சுவான்அப்பும மறுபேரும் உரித்துச்சொல்லும் (P.P. 995 2,732) கொறகல்கேன ; கிழக்கு-கே. சுவான்அப்பும மறுபேரும் உரித்துச்சொல்லும் (P.P. 995 2,783) கலபல்லகேன, T. P. 67,511 கோவில் காணி ; தெற்கு-கோவிற்காணியின் ஓர் பகுதி T. P. 67,511, வி. புஞ்சிறுளை உரித்துச்சொல்லும் தென்னபிறற்கேன ; மேற்கு-எகவல்தானகேயும் மறுபேரும் உரித்துச் சொல்லும் ஆலுபொககேன, எம். பண்டபுஞ்சிறுளை உரித்துச்சொல்லும் அலுபொகாககேன. டி. வி புஞ்சிறுளை உரித்துச் சொல்லும் நிலமுல்லகேன, டி. வி. கிவற்காமி உரித்துச்சொல்லும் அரம்பகேன.



Situation : Doranuwa and Galpata villages in Dehigampal korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
2780	Kalugalamukalana	36 2 20
2781	Kalugalamukalana	26 2 0

Surveyor-General's Office,  
Colombo, May 8, 1903.

P. D. WARREN,  
for Surveyor-General.